



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1988 අංක 22 දරන
ත්‍රස්තවාදය වැළැක්වීමේ
(තාවකාලික විධිවිධාන)
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1988 ජූලි මස 15 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1988 ජූලි මස 15 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ
 II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය

මිල : ශත 30 යි.

නැපැල් ගාස්තුව : ශත 75 යි.

1988 අංක 22 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1988 ජූලි මස 15 වන දින]

එල්. ඩී.—ඊ. 27/88

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)
පනත සංශෝධනය කිරීම පිළිබඳ වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1988 අංක 22 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

පිළිබඳ නාමය.

2. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 15 වන වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

1979 අංක 48 දරන පනතේ 15 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(1) මේ පනත යටතේ වරදක් කරන සෑම තැනැත්තකුම, අග්‍ර විනිශ්චයකාරවරයා විසින් තීරණය කරන පරිදි, ජූරි සභාවක් නොමැතිව, තනිවම විනිශ්චයාසනාරූප වන මහාධිකරණයේ විනිශ්චයකාරවරයකු ඉදිරියේ හෝ ජූරි සභාවක් නොමැතිව, විනිශ්චයකාරවරයන් තුන් දෙනෙකුගෙන් යුත් මහාධිකරණයේ විශේෂ අධිකරණයක් ඉදිරියේ, මූලික විභාගයකින් තොරව අධිචෝදනාවක් මත නඩු විභාග කිරීමට යටත් විය යුතු ය. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 450 වන හා 451 වන වගන්තිවල විධිවිධාන මේ පනත යටතේ වූ වරදවල් සම්බන්ධයෙන් මහාධිකරණයේ විශේෂ අධිකරණයක් විසින් නඩු විභාග කිරීමට හා මහාධිකරණයේ විශේෂ අධිකරණයක් විසින් පවත්වන ලද එවැනි නඩු විභාග කිරීමක දී ප්‍රකාශ කරන ලද නඩු තීන්දුවලට, දඬුවම්වලට හා ආඥාවලට විරුද්ධ වූ අභියාචන වලට අවශ්‍ය වෙනස්කිරීම් සහිතව අදාළ විය යුතු ය.”.

පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික අයක මිල (දේශීය) රු. 150 කි.
(විදේශීය) රු. 200 කි. කොළඹ 1, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම
දෙසැම්බර් මස 12 වැනි දිනට පෙර අයක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා
ලබාගත හැකිය.